



විගණන සේවා කොමිෂන් සභාව

කාර්ය සාධන වාර්තාව

2015.12.11-2016.09.30

විගණන සේවා කොමිෂන් සභා කාර්යාලය

අංක 35 ඒ,

ආචාර්ය එන්.එම්.පෙරේරා මාවත

කොළඹ 08

දැක්ම

මහජන බැඳියාව සහ වගවීම සඳහා කැප වූ

විශිෂ්ඨ විගණන සේවයක්

මෙහෙවර

වෘත්තීයමයභාවය, නිපුණත්වය සහ යහපාලනය පෙරදැරි කර ගත් රාජ්‍ය

විගණන සේවයක් ස්ථාපනය කිරීම තුළින් රාජ්‍ය සම්පත් වලට වගවීම

සහතික කිරීම

අපගේ අගයන්

- ස්වාධීනත්වය
- අපක්ෂපාතීත්වය
- අවංක භාවය
- නවෝත්පාදනය
- පාරදෘශ්‍යභාවය
- වගවීම
- වෘත්තීය නිපුණත්වය

පටුන

අනු අංකය	කාරණය	පිටුව
1.	හැඳින්වීම	1-2
2.	විගණන සේවා කොමිෂන් සභාවේ 2015.12.11 සිට 2016.09.30 දක්වා කාර්ය සාධනය	2-4
3.	ඇමුණුම්	5-25
	i. නීතිපති විමසා ඇති ලිපිය	5-6
	ii. නීතිපතිගේ පිළිතුරු ලිපිය	7-8
	iii. අමාත්‍ය මණ්ඩල තීරණය	9-12
	iv. ජාතික විගණන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ නිරීක්ෂණ	13-18
	v. විගණන සේවා කොමිෂන් සභාවේ අනුමත කාර්ය මණ්ඩලය	19
	vi. විගණන සේවා කොමිෂන් සභාවේ සංවිධාන සටහන	20
	vii. 2016 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිපාදන	21-22
	viii. 2016.01.01 සිට 2016.09.30 දක්වා මූල්‍ය වාර්තාව	23
	ix. පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් - (සටහන් වගු)	24
	x. මුළු වියදම්- (සටහන් වගු)	25

විගණන සේවා කොමිෂන් සභාව

1. හැඳින්වීම

1.1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII වන පරිච්ඡේදයේ 153 අ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (1) ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලය විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (2) (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින්ගේ සේවයට බඳවා ගැනීමේ පටිපාටි, පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනය හා සේවයෙන් පහකිරීමට අදාළ රීති සකස් කිරීමේ බලය කොමිෂන් සභාව වෙත පැවරී ඇත. තවද නීතිය මගින් ස්ථාපිත ජාතික විගණන සේවයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම සහ නීතිය මගින් සලකනු ලබන පරිදි වූ වෙනත් බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීමේ බලයද විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

1.2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ (1) ව්‍යවස්ථාව යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත වසර 3ක කාලයක් සඳහා විගණන සේවා කොමිෂන් සභාව සඳහා සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 5 දෙනෙකු පත් කරනු ලැබීය.

පත් කරන ලද සාමාජිකයින්

I.	එච්.එම්.ගාමිණි විජේසිංහ මහතා	-	සභාපති
II.	විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ මහතා	-	සාමාජික
III.	අයි. ගාමිණි අබේරත්න මහතා	-	සාමාජික
IV.	ඩී. කන්දසාමි මහතා	-	සාමාජික
V.	ඩබ්.ඒ. සෝමපාල පෙරේරා මහතා	-	සාමාජික

1.3. පළමු වන රැස්වීම 2015 දෙසැම්බර් මස 11 වන දින විගණකාධිපති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පවත්වමින් විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යයන් ආරම්භ කරන ලදී.

1.4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ (2) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීම සඳහා ද ඒ හා සම්බන්ධිත වූ සහ අනුශාංගික වූ වෙනත් කරුණු සඳහා පාර්ලිමේන්තුව විසින් විධිවිධාන සැලැස්විය යුතු වන්නේය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් කාලීන විධිවිධාන සඳහන් 49 වගන්තියේ 5 වන අනු වගන්තිය අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක දිනට පෙරාතුව දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉදිරියේ

පවත්නා ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයින්ගේ, පත්කිරීම්, උසස් කිරීම් මාරු කිරීම් හා විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම පිළිබඳ සියළු කරුණු එම දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විගණන සේවා කොමිෂන් සභාව වෙත පවරනු ලැබූ ලෙස සැලකිය යුතු අතර ඒ අනුව විගණන සේවා කොමිෂන් සභාව ඒවා සම්බන්ධයෙන් තීරණය කරනු ලැබිය යුතු වන්නේය

1.5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත වූ දිනය වන විටත් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවාවක් ස්ථාපිත නොවීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල හා කර්තව්‍යයන් පූර්ණ ලෙස ක්‍රියාත්මකකිරීමට කොමිෂන් සභාවට නොහැකිවී ඇත.

1.6. විගණන සේවා කොමිෂන් සභාව එහි කටයුතු ආරම්භ කල 2015 දෙසැම්බර් මස 11 දින සිට 2016 සැප්තැම්බර් 31 දින දක්වා රැස්වීම් වාර 17 ක් පවත්වා ඇත.

2. විගණන සේවා කොමිෂන් සභාවේ 2015.12.11 සිට 2016.09.30 දක්වා කාර්ය සාධනය

2.1. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීමට අදාල බලතල හා අනෙකුත් කාර්යයන්

<u>බලතල</u>	<u>ප්‍රගතිය</u>
2.1.1. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයින්ගේ, 2.1.1.1. පත්කිරීම් 2.1.1.2. උසස් කිරීම් 2.1.1.3. මාරු කිරීම් 2.1.1.4. විනය පාලනය 2.1.1.5. සේවයෙන් පහ කිරීම්	} ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කර නොමැති බැවින් මෙම කාර්යයන් ඉටු කර නැත.
2.1.2. ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් නිලධාරීන්ගේ සේවයට බඳවා ගැනීම් පටිපාටි, පත් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමට අදාල රීති සකස් කිරීම.	} බඳවා ගැනීමේ පරිපාටි හා පත් කිරීම් වලට අදාල පරිච්ඡේද 06ක දළ කෙටුම්පත් සකස් කර ඇත.
2.1.3. ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම.	} ජාතික විගණන කාර්යාලය ස්ථාපිත කිරීමට අදාල විධි විධාන ඇතුළත් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති බැවින් අදාල කාර්යයන් ඉටු කර නැත.

2.2. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ දිනට පෙරාතුව දිනයන්හි පවත්නා ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සාමාජිකයන්ගේ පත් කිරීම්, උසස් කිරීම් , මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීමට අදාළ බලතල හා අනෙකුත් කාර්යයන් විගණන සේවා කොමිෂන් සභාව වෙත පවරනු ලැබූයේ යැයි සැලකිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවද ඒ වන විට ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත වී නොතිබූ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ නීතිමය බලය පිළිබඳ නීතිපති වෙත විමසීමක් කරන ලදී.

(නීතිපති විමසා ඇති ලිපිය, නීතිපතිගේ පිළිතුරු ලිපිය හා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය පිළිවෙලින් ඇමුණුම 01 සිට 03 දක්වා අමුණා ඇත.)

2.3. විගණන සේවා කොමිෂන් සභාවේ බලතල හා කර්තව්‍යයන් පූර්ණ ලෙසට ක්‍රියා කළ හැක්කේ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමෙන් අනතුරුව බැවින් හා ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමට අදාළ ප්‍රතිපාදන යෝජිත ජාතික විගණන පනතේ සඳහන්ව ඇති බැවින් ජාතික විගණන පනතේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විගණන සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කර එම පනත සඳහා කල යුතු සංශෝධන පිළිබඳව කොමිෂන් සභාවේ නිරීක්ෂණ විගණකාධිපති වෙත දන්වා යවන ලදී.

2.4. ජාතික විගණන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාවේ නිරීක්ෂණ විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් වෙත යැවීමට කටයුතු කරන ලදී. (ඇමුණුම 04)

2.5. විගණන සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා කාර්ය මණ්ඩලයක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් 2015.12.29 දින අනුමත කර ගන්නා ලදී. ඒ අනුව නිලධාරීන් 43 කින් යුත් කාර්ය මණ්ඩලයක් අනුමත කර ඇත. පවත්නා කාර්යන් පිළිබඳව සැලකිල්ලට ගෙන එම කාර්ය මණ්ඩලයේ තනතුරු 21 ක් සඳහා පමණක් නිලධාරීන් අනුයුක්ත කර ගැනීමට කටයුතු කරන ලදී. (විගණන සේවා කොමිෂන් සභාවේ අනුමත කාර්ය මණ්ඩලය ඇමුණුම 05, සංවිධාන සටහන ඇමුණුම 06).

2.5.1. විගණන සේවා කොමිෂන් සභාව - වර්තමාන කාර්ය මණ්ඩලය

සේවා ගණය	තනතුර	සේවය	ශ්‍රේණිය/ පන්තිය	දැනට සිටින සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ විධායක	ලේකම්			01
විධායක	ගණකාධිකාරී	ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය	III	01
කළමනාකරණ සහකාර අධි ශ්‍රේණිය	පරිපාලන නිලධාරී	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය (අධි ශ්‍රේණිය)	අධි පන්තිය	01
ක්ෂේත්‍රගත/ කාර්යාල ගත නිලධාරීන්	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය	2- පන්තිය II	01
කළමනාකරණ සහකාර (II කාණ්ඩය)	රාජ්‍ය කළමනාකරණ සහකාර	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය	II	02
			III	05
ප්‍රාථමික ශ්‍රේණිය	රියදුරු	ඒකාබද්ධ රියදුරු සේවය	III	05
	කාර්යාල කාර්ය සහයක	කාර්යාල සේවක සේවය	III	05
එකතුව				21

2.6. විගණන සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට කටයුතු කරන ලද අතර ඒ අනුව 2016 වර්ෂය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස මිලියන 6.5 ක්ද පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 29 ක්ද වශයෙන් රුපියල් මිලියන 35.5 ක් ප්‍රතිපාදන සඳහා 2016 ජනවාරි 25 දින භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන ඇත.

(ඇමුණුම 07).

2.7. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කුඩා ඉඩ ප්‍රමාණයක ස්ථාපිත කරන විගණන සේවා කොමිෂන් සභාව සඳහා නව කාර්යාලයක් 2016 අප්‍රේල් මාසය වන විට අංක 35 ඒ, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවත, කොළඹ 08 යන ස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.

2.8. විගණන සේවා කොමිෂන් සභාව සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අදාල මූලික කටයුතු සකසා ඇත.

රාජ්‍ය විගණන පනත සම්මත වී ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරනු ලැබ තිබුණේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂිත පරිදි මීට වඩා වැඩි කාර්ය භාරයක් ඉටුකිරීමට අප කොමිෂන් සභාවට හැකියාවක් තිබුණු බවද සිහිපත් කරනු කැමැත්තෙනම්.

ASC/1/2015

29 December 2015

Hon. Attorney General
Attorney General's Department

LEGAL ISSUES IN CONNECTION WITH THE POWERS VESTED IN THE AUDIT SERVICE COMMISSION

The Audit Service Commission which is constituted under Article 153(A) of the Nineteenth Amendment to the Constitution of the Democratic Socialist Republic of Sri Lanka Commenced its function from 23 November 2015 after appointing its members by H.E the President.

According to Article 153(c) (1) of the Nineteenth Amendment to the Constitution, the powers of appointment, promotion, transfer, disciplinary control and dismissal of the members belonging to Sri Lanka State Audit Service is vested in the Audit Service Commission.

After passing the Nineteenth Amendment to the Constitution by the Parliament and Certified on 15 May 2015 the matters relating to appointment, promotion, transfer, disciplinary control and dismissal of the officers of the Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service have not been attended by the Public Service Commission as advised the Attorney General by his letter dated 25 May 2015.

According to Article 49 (5) of the Nineteenth Amendment to the Constitution all matters relating to the appointment, promotion, transfers, disciplinary control and dismissal of the members of the Sri Lanka State Audit Service and pending before the Public Service Commission on the day preceding the date on which this Act comes into operation shall be transferred to the Audit Service Commission and shall be determined by the Audit Service Commission.

The Cabinet of Ministers had decided as a matter of policy on 23/12/2014 to establish the Sri Lanka State Audit Service and to absorb officers of Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service into proposed new Service. but the National Audit Act incorporating the establishment of Sri Lanka State Audit Service has not been passed in the Parliament.

The Sri Lanka State Audit Service referred in the Nineteenth Amendment to the Constitution has not been defined or its Composition Stated. In the absence of such definition question arises whether Audit Service Commission newly constituted could exercise powers of the appointment, promotion, transfer, disciplinary control and dismissal of the officers of the Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service.

On such situation the Audit Service Commission directed me to obtain your opinion and views as to know whether Audit Service Commission could act in relation to the appointment, promotion, transfer, disciplinary control and dismissal of the officers belonging to the Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service until the State Audit Service established.

Since the matters relating to appointment, promotion, transfer, disciplinary control and dismissal matters related to officers in Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service are pending. I shall be thankful if you give advice as to know whether the Audit Service Commission could exercise its powers till the National Audit Act passed or alternative arrangement as an interim measure.

I enclosed the following documents for your convenience.

- (i) Draft National Audit Act
- (ii) Copy of the Cabinet decision dated 23/12/2014
- (iii) Copy of the letter sent to you by the Public Service Commission and your reply dated 25 May 2015
- (iv) Cabinet decision dated 10 June 2015

Your early response is highly appreciated.



M.W Kanthi Gunathilake

Secretary

Audit Service Commission

මගේ අංකය }
எனது இல. }
My No. } AG/61/2015

ඔබේ අංකය }
உமது இல. }
Your No. } ASC/1/2015

දුරකථන අංක } 2147888
தொலைபேசி இல. } 2433967
Telephone Nos. } 2433769
2320800
2327919

විද්‍යුත් තැපෑල }
மின்-அஞ்சல் }
E-mail } administration@attorneygeneral.gov.lk

ෆැක්ස් }
தொலைநகல் } 2436421
Fax }



නීතිපති දෙපාර්තමේන්තුව
சட்டமா அதிபர் திணைக்களம்
ATTORNEY - GENERAL'S DEPARTMENT

තැ. පෙ. අංකය }
அஞ்சல் பெட்டி } 502
P.O. Box No. }

කොළඹ 12.
கொழும்பு 12
Colombo 12.

04th January, 2016



Ms. M. W. Kanthi Gunathilake,
Secretary,
Audit Service Commission,
306/72, Polduwa Road,
Battaramulla.


LEGAL ISSUES IN CONNECTION WITH THE POWERS VESTED IN THE AUDIT SERVICE COMMISSION

I refer to your letter dated 29 December 2015, requesting an opinion on whether the Audit Service Commission could exercise powers relating to the appointment, promotion, transfer, disciplinary control and dismissal (hereinafter collectively referred to as "powers") of the officers of the Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service and the subsequent correspondence and discussions.

In terms of the 19th Amendment to the Constitution, the Audit Service Commission has powers over the members of the Sri Lanka State Audit Service. The Sri Lanka State Audit Service is a new service that has been proposed, and the Cabinet has taken a policy decision on 23 December 2014 to establish such a new service. However, as at present, the Sri Lanka State Audit Service has not been established. In any event, in terms of Article 153B(2) of the Constitution, Parliament has to provide by law for the establishment of the Sri Lanka State Audit Service.

As indicated to the Public Services Commission by our letter dated 25 May 2015, a copy of which has been forwarded by you along with your letter under reference, the Public Service Commission cannot exercise any powers over members of the Sri Lanka State Audit Service and it would have to transfer all matters relating to the Sri Lanka State Audit Service pending before it to the Audit Service Commission. However, until the establishment of the Sri Lanka State Audit Service, it is the Public Services Commission that would have to exercise powers over the officers of the Sri Lanka Audit Service and Sri Lanka Audit Examiners Service. It would have been helpful had the Cabinet been apprised of the distinction between the Sri Lanka Audit Service and Sri Lanka State Audit Service.

In the above circumstances, it would be necessary to apprise the Cabinet of the contents of this letter prior to taking any further steps in this regard.


Nirmalan Wigneswaran
Senior State Counsel

Sgd./ Y.J.W. Wijayatilake, P.C.
Attorney General



අමාත්‍ය මණ්ඩල කාර්යාලය
அமைச்சரவை அலுவலகம்
OFFICE OF THE CABINET OF MINISTERS

CABINET DECISION අමාත්‍ය මණ්ඩල තීරණය அமைச்சரவைத் தீர்மானம்

පිටපත් : නීතිපතිතුමා. මගේ අංකය: අමප/15/0852/634/003-I
අග්‍රාමාත්‍ය ලේකම්. 2016 පෙබරවාරි මස 04 දින.
මුදල් ලේකම්.
රාජ්‍ය පරිපාලන හා කළ.ලේකම්.
විගණකාධිපති.

මූලික කළ යුතු : ජනාධිපති ලේකම්.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්.
විගණන සේවා කොමිෂන් සභාවේ ලේකම්.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කරන ලද විගණන සේවා කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකා විගණන සේවයේ සහ ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්ට අදාළ ආයතන කටයුතු

(අමාත්‍ය මණ්ඩලයේ ලේකම් අමතන ලද විගණන සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ 2016-01-05 දිනැති ලිපිය)

2016 ජනවාරි මස 27 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹී තීරණයක් අවශ්‍ය කටයුතු සඳහා මේ සමඟ එවා ඇත.

බඩලිව.එම්.ඩී.පී.ප්‍රනාන්දු
අතිරේක ලේකම්.

අ.කලේ/එස්.අබේසිංහ
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්.

(ඇ) පරිපූරක න්‍යාය පත්‍රයේ විෂයයන්:

48. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 16/0146/755/001 වශයෙන් අංකගත කෙරුණු, බුද්ධශාසන අමාත්‍ය හා අධිකරණ අමාත්‍ය සහ ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපතිතුමා ඉදිරිපත් කළ 2016-01-26 දිනැති සටහනට යා කොට තිබූ, 2016-01-26 දින පැවැත්වුණු ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ නවයක් (09) ඇතුළත් අංක 01 දරන වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, එකී නිර්දේශවල ඇතුළත් පහත සඳහන් නිර්දේශය අනුමත කරන ලදී.

48.09 අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 15/0852/634/003-I වශයෙන් අංකගත කරන ලද, "19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කරන ලද විගණන සේවා කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකා විගණන සේවයේ සහ ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්ට අදාළ ආයතන කටයුතු" සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ලේකම් අමතන ලද විගණන සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ 2016-01-05 දිනැති ලිපිය - අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ පහත සඳහන් නිර්දේශය සඳහා අනුමැතිය දෙන ලදී:

"ඉහත ලිපිය, පහත සඳහන් ලේඛන සමඟ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් සලකා බලන ලදී:

- (I) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් "දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම" යන මෑයෙන් නීතිපතිතුමා අමතන ලද 2015-05-21 දිනැති ලිපිය;
- (II) ඉහත (I) හි සඳහන් ලිපියට පිළිතුරු වශයෙන් නීතිපතිතුමා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත යවන ලද 2015-05-25 දිනැති ලිපිය;
- (III) දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ විගණන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කරනු ලබන තෙක්, පොලිස් නිලධාරීන්ට හා ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ට අදාළ ආයතන කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ යුතු බවට වන අමප අංක 15/0852/634/003 හා 2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය;
- (IV) විගණන සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් "විගණන සේවා කොමිෂන් සභාවට පැවැරී ඇති බලතල සම්බන්ධයෙන් වන නීතිමය ගැටලු" යන මෑයෙන් නීතිපතිතුමා අමතන ලද 2015-12-29 දිනැති ලිපිය;
- (V) ඉහත (IV) හි සඳහන් ලිපියට පිළිතුරු වශයෙන් නීතිපතිතුමා විසින් විගණන සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත යොමු කරනු ලැබ ඇති 2016-01-04 දිනැති ලිපිය; සහ
- (VI) දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි, ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවාව ස්ථාපිත කොට වර්තමාන කාර්ය මණ්ඩලය ඊට අත්තර්ග්‍රහණය කරනු ලබන තෙක්, ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ට හා ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්ට අදාළ ආයතන කටයුතු පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ක්‍රියා කළ යුතු බව දැනුම් දෙමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත යොමු කර ඇති නීතිපතිතුමාගේ 2016-01-25 දිනැති ලිපිය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරන ලදී:

- (අ) ඉහත (II) හි සඳහන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන ලද නීතිපතිතුමාගේ උපදෙස් අදාළ වන්නේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් විනා, දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකා විගණන සේවයේ හා ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් නොවන බවට වන පැහැදිලි කිරීමක් නීතිපතිතුමාගේ 2016-01-25 දිනැති ලිපිය මගින් දැන් ලබා දී ඇති බව;
- (ආ) ඉහත (VI) හි සඳහන්, නීතිපතිතුමාගේ ලිපියේ සඳහන් උපදෙස් අනුව, දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරනු ලබන තෙක් ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්ට අදාළ ආයතන කටයුතු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉටු කළ යුතු බව; සහ
- (ඇ) ඉහත (III) හි සඳහන් අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ට හා ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්ට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව ලබාගැනීම යෝග්‍ය බව;

මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පහත සඳහන් පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් ඉල්ලා සිටීම අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කිරීමට තීරණය කරන ලදී:

- (i) ඉහත (III) හි සඳහන් අමප අංක 15/0852/634/003 හා 2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ට හා ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්ට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණ සම්බන්ධයෙන් එකඟතාව ලබා දීම; සහ

(ii) ශ්‍රී ලංකා විගණන සේවයේ හා ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන්, ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අන්තර්ග්‍රහණය කරනු ලබන තෙක් එකී සේවාවන්වල නිලධාරීන්ට අදාළ ආයතන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් යෝග්‍ය පරිදි ක්‍රියා කිරීම".

තවද, මෙම තීරණය සම්මත කරනු ලැබූ සේ සැලකීමටත්, ඒ අනුව අවශ්‍ය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත මෙම තීරණය දන්වා යැවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාට බලය පැවරීමටත් තීරණය කරන ලදී.

ක්‍රියා කළයුතු: ජනාධිපති ලේකම් - අදාළ ලියවිලිවල පිටපත බැගින් යා කොට ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්
විගණන සේවා කොමිෂන් සභාවේ ලේකම්

පිටපත්: නීතිපතිතුමා
අග්‍රාමාත්‍ය ලේකම් - අදාළ ලියවිලිවල පිටපත බැගින් යා කොට ඇත.
මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
විගණකාධිපති

ASC/3/1/2015

May 2016

Secretary

Ministry of Special Assignments

National Audit Bill

I am writing this letter to convey you the recent discussion on the above matter to you to brief the Cabinet Sub Committee which you are appointed as Convener/Secretary.

First a fall, I wish to place on record our appreciation of the initiatives taken by the HE the President, Hon. Prime Minister, other Ministers and the Secretaries concerned to expedite the enactment of the National Audit Act.

Audit Service Commission was established by 19 Amendment to the Constitution of Sri Lanka to give financial and administrative independence to the Auditor General to promote accountability and governance in Sri Lanka along- felt need advocated by several stake holders, lending agencies ect. could not function affectively due to the delays in enactment of the Audit Act.

The Audit Service Commission is empowered to exercise powers relating to the appointment, promotion, transfer, disciplinary control and dismissal of the officers of the Sri Lanka State Audit Service. The Sri Lanka State Audit Service is a new Service that has been proposed and the Cabinet of Ministers has taken a policy decision on 23rd December 2014 to establish such a new service.

However at present Sri Lanka State Audit Service has not been established in terms of Article 153 B (2) of the Constitution. Parliament has to provide by Law for the establishment of the State Audit Service. It is therefore imperative that the National Audit Act should be passed by the Parliament to establish the Sri Lanka State Audit Service..

In this connection, I wish to add the a workshop on draft National Audit Act was held 19th April 2016 on the initiative of advisor to the Prime Minister along with representative of the World Bank , Auditor General Department including several Secretaries of the Ministries , Heads of the Department and Chief Accountants. I made a detail presentation explaining important provisions

in the act and at the end of the workshop all participants concurred with all the provisions in the draft Act.

A was made to understand that several senior public officers concerned with the surcharge powers given to Auditor General in this Act.

I annexure herewith the following documents for your information/perusal.

- (A) Note on Surcharge powers of Auditor General explaining the need to extend the Surcharge powers to all public service in Sri Lanka
- (B) Provisions in Financial Regulations on imposition of Surcharges
- (C) Whether Surcharge powers of Auditor General appropriate for Sri Lanka and Surcharge procedure suggested in the Bill fair to the concerned officer

Should you require any further clarification /information , please contact me without hesitation.

o/c
H.M. Gamini Wijesingha

Chairman

Audit Service Commission

C.C- Secretary to the President

Secretary to the Prime Minister

Secretary to the Cabinet of Ministers

Secretary/ Ministry of City Planning and
Water Supply

Secretary / Ministry of Disaster Management

Secretary / Ministry of Finance

I would appreciate if you could
convey the contents in this letter

and the annexures to the

Hon. Ministers concerned

Annexure A

Surcharge Powers to the Auditor General

The concept of imposing surcharges on public officers found guilty of negligence, delay, fault or fraud resulting in deficiency or loss to the State is a practice/ accepted policy prevailing in Sri Lanka for several years in evident from the Government Financial Regulations issued in 1966 or before. The Chief Accounting Officers and Accounting Officers are responsible for the imposition of surcharges after due investigation.

However, the surcharges have not been strictly followed by the CAOO/AOO for various reasons due to political and social issues. This situation has led to increase in losses due to corruption, negligence, fraud ect. in the public sector. If the provisions in the Financial Regulations relating to imposition of surcharges on errant public officers had been strictly followed, the extend of loss/corruption n could have been minimized or avoided. The magnitude of these losses to the state had incerase3d many folds during the last several years.

It is very difficult for the public officers to resist a request made by political head or his officers to carry out a transaction not in accordance with the financial regulations or other accepted practices. This is very difficult and refusal could lead to their problems. The mind set of politicians and their interference in public sector may very form time to time but likely to continue in the present contest in our country and very difficult to arrest them in the near future.

We wish to bring it to your attention that Mr. R. Paskaralingam, Advisor to the Hon Prime Minister and then Secretary to the Treasury has issued Circular instructions in 1993 to all Chief Accounting Officers and Accounting Officers on imposition of surcharges on Public Officers as advised by the Financial Regulations on this matter and their responsibilities seriously.

The deterioration of financial and administrative accountability in Sri Lanka for the last few decades was not adequately addressed and managed. The Accountability and Good Governance mechanism are not effective in operation. Our traditional methods of controls have failed. If we minimize negligence, lethargy, misconduct etc. in the management of public expenditure, revenue and public resources including human and other resources we will be able to improve the economy of the country.

Due to the constraints faced by Chief Accounting Officers/Accounting Officers, the imposition of surcharges on errant officers has become ineffective or not imposed at all.

Some argue that empowering Auditor General to impose surcharges could weaken public sector governance rather than strengthening. The present state of affairs in the public sector would have

been overcome, if all concerned had effectively supervised the public financial management in this country.

There is a wide gap between expectations and reality. The surcharge provision is proposed to overcome the above situation.

It is therefore appropriate in these circumstances to enhance the provision of surcharges already existing relating to Local Authorities and Universities to the Auditor General be extended to cover all other Public Sector Institutions to minimize or arrest the losses to the state due to delay, negligence, fault, fraud etc.

Annexure B

Provisions in Financial Regulations on Imposition of Surcharges

FR 101(1)	Losses caused by delay, neglect, fault or fraud of an officer/officers or from non-compliance with Financial Regulations or Departmental Rules or Orders should be made good by the officers concerned
FR 108(1)(A)(B)(C)	A chief Accounting officer who is a Secretary to the Ministry /Chief Accounting Officer who is not a Secretary to the Ministry /an Accounting officer is authorized to deal with the losses in certain circumstance.
FR 115(3)(a)	Payment falling due before November 30 of the preceding financial year Payment falling due before November 30 of the preceding financial year due to carelessness or neglect on the part of the officers of the Department should be surcharged in whole or in part against the responsible officer or officers after obtaining explanation from them and found not satisfactory. .
FR 115 (4)	<u>Claims of other previous financial years</u> Every claim relating to a financial year prior to the preceding financial year should, whatever be the reason for the delaying payment, be referred to the Chief Accounting officer before payment is made thereon. Chief Accounting officer will call for the explanation from the officer/officers and found not satisfactory then he will decide to surcharge in whole or in part against the responsible officer /officers.
FR118(5)	Refunds from revenue arisen as a result of carelessness or neglect on the part of any officer may be called upon to pay the amount of the refund
FR156(1)	<u>Responsibility for loss</u> An officer shall be held personally responsible for any loss caused to the Government by his own delay, negligence, fault of fraud and shall make good such loss.
FR206(2)	<u>Refund of deposits</u> Any sum incorrectly paid as a result of insufficient/incorrect particulars shall be charged from the officers concerned.
FR210(1)	<u>Discounts</u> Where it is possible to obtain a discount, payment must be made in time to obtain them in full.


	Failure to obtain a discount due will render an officer liable to be surcharge in the amount.
FR 315(3)	<u>Losses sustained by the Government</u> If at any time the Government sustained a loss by reason of a neglect or fulfill fault on the part of any officer in the custody or disposal of public money, stamps, tickets, securities, stores ect. The officer will be liable with the amount
FR343(b)	<u>Loss of used or unused counterfoil books or forms</u> Losses sustained as a result of irregularly using counterfoil books for licenses, permits, and certificates ect. Should be recovered from the responsible officers concerned.
FR 757(3)	Write-offs for loss of stores detected at the Board of Survey verification should be dealt with by following the provisions of FR

අගුණම - 05


අනුමත කාර්ය මණ්ඩලය විගණන සේවා කොමිෂන් සභා කාර්යාලය

තනතුර		ශ්‍රේණිය/ පන්තිය	අනුමත තනතුරු සංඛ්‍යාව	දැනට සිටින සංඛ්‍යාව
ලේකම්			01	01
අතිරේක ලේකම්	ශ්‍රී ලංකා පරිපාලන සේවය	විශේෂ	01	-
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්	ශ්‍රී ලංකා පරිපාලන සේවය	I	01	-
අධ්‍යක්ෂ	දීප ව්‍යාප්ත සේවා	I	01	-
සහකාර ලේකම්	ශ්‍රී ලංකා පරිපාලන සේවය	III/II	02	-
සහකාර අධ්‍යක්ෂ	දීප ව්‍යාප්ත සේවා	III/II	01	-
විගණන අධිකාරී	ශ්‍රී ලංකා විගණන සේවය	III/II	01	-
ගණකාධිකාරී	ශ්‍රී ලංකා ගණකාධිකරී සේවය	III/II	01	01
නීති නිලධාරී	දෙපාර්තමේන්තු ගත	III/II	01	-
පරිපාලන නිලධාරී	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය	අධි පන්තිය	01	01
භාෂා පරිවර්තක	භාෂා පරිවර්ථක සේවය	II/I	03	-
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය	2- පන්තිය II/I	01	01
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර	තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය	3- පන්තිය III/II/I	01	-
රාජ්‍ය කළමනාකරණ සහකාර	රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය	III/II/I	15	07
රියදුරු	ඒකාබද්ධ රියදුරු සේවය	III/II/I විශේෂ	06	05
කාර්යාල කාර්ය සහායක	කාර්යාල සේවක සේවය	III/II/I විශේෂ	06	05
	එකතුව		43	21

විගණන සේවා කොමිෂන් සභාවේ සංවිධාන සටහන



Supplementary Allocation No 16 of 2016




- Copies to :-
1. DG/State Accounts (Computer Division)
 2. DG/ Treasury Operations
 3. Auditor General
 4. BDA/
 5. Accountant/Dept. of National Budget
 6. Summary File

My No: BDO/GS 21/1/2/T
Your No:

Department of National Budget
General Treasury
Colombo 01

Auditor General
Auditor General's Department

25.01.2016



Supplementary Allocation

A sum of Rs 35,500,000/- is here by transferred from:

Head 240 -	Department of National Budget
Programme 02-	Development Activities
Project 02-	Budgetary Support Services and Contingent Liabilities
Sub Projects 0	
Object Code/s	1702-02-11 - Rs. 29,000,000 2503-05-11 - RS. 6,500,000

For expenditure on supplies/services in terms of the Appropriation Act No. 16 of 2015 to the Ministry/Department as per the attached schedule.

2. This transfer shall be deemed to be a supplementary allocation made to the H.E the **President** in terms of Section 6 (1) of the Appropriation Act No.16 of 2015.
3. The detailed justification provided by you along with your request for this transfer, will be presented to Parliament within a period of two months of this transfer in order to comply with the Section 6 (1) of the Appropriation Act No. 16 of 2015.
4. The granting of this allocation should not be construed as adequate authority for incurring expenditure. All expenditures should be incurred in accordance with the provisions of the relevant Financial Regulations, Establishment Code and instructions issued from time to time by the government.
5. This supplementary allocation should not be utilized for purposes other than that for which it has been specifically granted. Also it should not be transferred under FR 66 - 69. Please note that savings of the Object Codes to which the supplementary allocation is granted cannot be transferred to any other Object Code.

[Signature]
For Director General of National Budget

Please see overleaf for accounting details.

M.M.P. Wijewardhana
Assistant Director
Department of National Budget
General Treasury
Colombo - 01.

Supplementary Allocation No. 16 of 2016
Schedule

H.E the President

Head No : 21 - Auditor General's department

Programme : 01 - Operational Activities

Project : 01 - General Administration and Direct Audit Services

Project	Sub Project	Object	Item	Financing Code	Description	Amount Rs.
					Recurrent Expenditure	29,000,000
01	01	1405	0	11	Expenditure for the Newly Established Audit Service Commission Other (Additional allocation for the expenditure of Audit Service Commission)	29,000,000
					Capital Expenditure	6,500,000
01	02	2501	0	11	Expenditure for the Newly Established Audit Service Commission Restructuring (Additional allocation for the expenditure of Audit Service Commission)	6,500,000
Total						35,500,000


.....
For Director General of National Budget

විගණන සේවා කොමිෂන් සභාව
මුළු ප්‍රතිපාදන සහ වියදම 2016-01-01 දින සිට 2016-09-30 දින දක්වා


වැය විෂය	විස්තරය	වාර්ෂික ප්‍රතිපාදන වෙන් කිරීම - 2016 රු.	අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම - 2016 රු.	මු.රෙ. 66 මාරු කිරීම් 2016 රු.	අනුමත මුළු ප්‍රතිපාදන වෙන් කිරීම - 2016 රු.	වියදම 2016-01-01 සිට 2016-09-30 දක්වා රු.
21-01-01-02-1405	පුනරාවර්තන වියදම්	29,000,000.00	-	-	29,000,000.00	12,388,403.28
	පුද්ගල පති නඩි					
1001	වැටුප් හා වේතන					2,198,067.25
1002	අතිකාල හා නිවාඩු දින වැටුප්					44,391.68
1003	වෙනත් දීමනා					3,337,941.02
	සැපයුම්					
1201	ලිඞ් ද්‍රව්‍ය හා කාර්යාලයීය වියදම්					177,868.50
1202	ඉන්ධන සැපයීම්					177,191.61
1203	ආහාර පාන හා නිල ඇඳුම්					56,397.59
	නඩත්තු වියදම්					
1301	වාහන නඩත්තු වියදම්					307,063.10
	සේවා					
1402	තැපැල් හා සංචිචේදන වියදම්					295,010.14
1403	විදුලිය හා ජල වියදම්					142,438.98
1404	බදු කුලී හා දේශීය බදු					4,375,000.00
1405	වෙනත් වියදම්					1,150,896.13
	මාරු කිරීම්					
1506	රජයේ සේවකයන් සඳහා දේපළ ණය පොලී					126,137.28
21-01-01-02-2501	ප්‍රාග්ධන වියදම්	6,500,000.00	-	-	6,500,000.00	3,627,210.61
	මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම					
2001	ගොඩනැගිලි සහ ඉදිකිරීම්					17,000.00
	මූලධන වත්කම් අත්පත් කර ගැනීම					
2102	ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ					3,585,710.61
	මානව සම්පත් සංවර්ධනය					
2401	කාර්ය මණ්ඩල පුහුණු					24,500.00
	මුළු එකතුව	35,500,000.00	-	-	35,500,000.00	16,015,613.89

ඇමුණුම - 09

පුනරාවර්තන වියදම්



ප්‍රාග්ධන වියදම්



මුළු වියදම

